

15

A

- (1) එය $\sqrt{2}a$ වන W යට එකතා ඇවිත AB දේශීය පිරිය $\tan^{-1}\left(\frac{1}{3}\right)$ හිත් ආනන විද්‍යා අනි දුම්ප හෙවුරායේ ඇඟ නිර්ත තැවක යම්බැඳුනාව රැකි. A හා B නිෂ්පාදුවා දේශීය හිත් ආනන ප්‍රාග්ධිකාව යොමු වේ. AB දේශීය එහි ඇත්ත්ව යෝජුවයේ $1 : 2$ අනුගත්තයේ බවයින් විවිධ පෙන්වන්න.
- (2) දිග $4a$ වූ AB දේශීය දුම්ප හෙවුරායේ ඇඟ තම් පිරිය සහ ආනනියේ යන්න පිහිටිය සිංහලාවයෙහි ඇත. දේශීය මුළු යෝජුවයේ ආනනාය කරනු ලබන ගොනු ප්‍රාග්ධිකාව දුන්වේ ගුරුත්වා යෝජුවයේ A පිටි a දුරකිත පිරිය ආනන්ම් $\beta = 2 \tan^{-1}(2 \tan \alpha)$ විවිධ පෙන්වන්න.
- (3) ගුරුත්වා යෝජුයෙදී විකාර ඉතා අනුශාසනයේ විවෙකා දේශීය දුම්ප හෙවුරායේ ඇඟ යම්බැඳුනාව තිබේ. ගොනු යෝජුයෙදී 90° නිස්පාදනයේ ආනනාය විභාග දේශීය පිරිය තැවක පිටිය ආනන්ම් $\tan^{-1}\left(\frac{1}{2}\right)$ ගොනුයායින් දේශීය පිරිය ආනන වින බව පෙන්වන්න.
- (4) ගුරුත්වා යෝජුයෙදී G ද වූ දිග $\frac{\pi}{4}$ වූ AB දේශීය දුම්ප ගොනුයේ ඇඟ තම් පිහිටි. එය සම්ඩුඩුනාවයෙහි තිබෙන විට පිරිය වින ආනනිය θ ද දේශීය ගොනු යෝජුයෙහි ආනනාය කොරෝන ගොනුය 2α ද හම් $\tan \theta = \left(1 - \frac{a}{b}\right) \tan \alpha$ බව පෙන්වන්න.
 $AG = a, GB = b$
- (5) සුම්ට අර්ථ ගොනුය පාරුයක් අවලට සිංහර ආයෝග යැවිට පිරියේ සහ ඉහැලික් ති පිහිටා අන්ත්‍රීම්. ගුරුත්වා යෝජුයෙදී a නිය $3a$ දිගායි නොවන් දැක්වන් විවිධ පිරි සිංහා දේශීය පාරුය තුළට ප්‍රාග්ධිකාවයේම දමා ඇත. ගම්ඩුඩු විට දේශීය පිරිය $\sin^{-1}\left(\frac{1}{\sqrt{22}}\right)$ ගොනුයායේ ආනනාව ප්‍රවිති නම් පාරුයෙදී විෂ්කම්භය සහ ඇසුළුන් සොයන්න.
- (6) දිග $5a$ වූ AB දේශීය ගොනුයෙදී යෝජුය නැත්ත තැවක පිරිය සහ ගොනුයායින් ආනන විද්‍යා පුම්වන ගොනුයේ ඇඟ තම් ඇත. දේශීය මුළු යෝජුයෙදී යෝජුයෙදී ආනනාය කරනු ලබන ගොනුය β ප්‍රාග්ධිකාව A පිටි a දුරකිත පිරිය ආනන්ම් $\beta = 2 \tan^{-1}\left(\frac{5}{3} \tan \alpha\right)$ බව පෙන්වන්න.

- (7) ଦ୍ୱାରା r ର ମଧ୍ୟ ଅନ୍ତର କିମ୍ବା ଏକ ଲିଟର ଜଳର ଘରୀ ବିଶେଷ ଗୁଡ଼ି ପାଇଁ ଉପରେଥିଲେ ଏହା କିମ୍ବା
ଏକ ମି ଆମ୍ବର୍ ଏବଂ କାହା ଏକାମ୍ବର୍ ଏକାମ୍ବର୍ ଏକାମ୍ବର୍

(8) ଦ୍ୱାରା r ର ମଧ୍ୟ ଏବଂ ଏକ ଅନ୍ତର ଅନ୍ତର ଏକାମ୍ବର୍ ଏକାମ୍ବର୍ ଏକାମ୍ବର୍ ଏକାମ୍ବର୍ ଏକାମ୍ବର୍
ଏକାମ୍ବର୍ ଏକାମ୍ବର୍ ଏକାମ୍ବର୍ ଏକାମ୍ବର୍ ଏକାମ୍ବର୍ ଏକାମ୍ବର୍ ଏକାମ୍ବର୍ ଏକାମ୍ବର୍

(9) ଦ୍ୱାରା r ର ମଧ୍ୟ ଏବଂ ଏକ ଅନ୍ତର ଅନ୍ତର ଏକାମ୍ବର୍ ଏକାମ୍ବର୍ ଏକାମ୍ବର୍ ଏକାମ୍ବର୍

(10) ଦ୍ୱାରା r ର ମଧ୍ୟ ଏବଂ ଏକ ଅନ୍ତର ଅନ୍ତର ଏକାମ୍ବର୍ ଏକାମ୍ବର୍

(11) ଦ୍ୱାରା r ର ମଧ୍ୟ ଏବଂ ଏକ ଅନ୍ତର ଅନ୍ତର ଏକାମ୍ବର୍ ଏକାମ୍ବର୍

[1989 A/L]



